



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකා ආගමික ආයතනය (සංස්ථාගත කිරීමේ)

ශ්‍රී ලංකා ආගමික ආයතනය සංස්ථාගත කිරීම
සඳහා වූ පනත් කෙටුම්පතකි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මහතා විසින්
2015 දෙසැම්බර් මස 01 වන දින ඉදිරිපත් කරන ලදී.

(ගැසට් පත්‍රයේ පළ කළේ 2015 නොවැම්බර් මස 16 වන දින)

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.

[29 වන පනත් කෙටුම්පත]

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.
කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 8.00 යි.

තැපැල් ගාස්තුව : රු. 10.00 යි.

ශ්‍රී ලංකා ගෘහිණි ආයතනය (සංස්ථාගත කිරීමේ)

ශ්‍රී ලංකා ගෘහිණි ආයතනය සංස්ථාගත කිරීම සඳහා වූ
පනතකි.

ශ්‍රී ලංකා ගෘහිණි ආයතනය යනුවෙන් සඳහන් කරනු ලබන පදනමක් පූර්විකාව.
එකී පදනමේ සාමාජිකයන් එකඟ වූ රීති අනුව ඒ පදනමේ පරමාර්ථ
හා ඊට අදාළ කාරණා එලදායි ලෙස ක්‍රියාවේ යෙදවීමේ කාර්යය
සඳහා මෙතෙක් කල් පිහිටුවා තිබූ හෙයින් ද:

5 එකී පදනම පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ සහ කරුණු සඳහා ද,
ඒ පරමාර්ථ හා කරුණු මෙතෙක් කල් එකී පදනම විසින් සාර්ථකව
ක්‍රියාත්මක කර සහ ඉටුකර ඇති හෙයින් සහ එකී පදනම සංස්ථාගත
කරන ලෙස ඉල්ලා ඇති හෙයින් ද, එකී ඉල්ලීම ඉෂ්ට කිරීම මහජන
යහපත පිණිස වන හෙයින් ද:

10 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්
මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 2015 අංක දරන ශ්‍රී ලංකා ගෘහිණි ආයතනය පුනරුත්ථාපන
(සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට සහ ඉන් ශ්‍රී ලංකා ගෘහිණි
15 පසු (මෙහි මින් මතු “පදනම” යනුවෙන් සඳහන් කරනු ලබන) ආයතනය
ශ්‍රී ලංකා ගෘහිණි ආයතනය දැනට සාමාජිකයන්ව සිටින තාක් සංස්ථාගත
තැනැත්තන් සහ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවට මින් කිරීම.
මතු බඳවා ගනු ලබන තැනැත්තන් (මෙහි මින් මතු “සංස්ථාව”
යනුවෙන් සඳහන් කරනු ලබන) “ශ්‍රී ලංකා ගෘහිණි ආයතනය” යන
20 නාමය සහ අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති සංස්ථාවක්
විය යුතු ය, තව ද, ඒ නාමයෙන් ඒ සංස්ථාව විසින් ද, ඊට විරුද්ධවද
සියළු අධිකරණවල දී නඩු පවරනු ලැබිය හැකි අතර, පොදු මුද්‍රාවක්
තබා ගැනීමේ, එය පාවිච්චි කිරීමේ, ස්වකීය අභිමතය පරිදි එය
වෙනස් කිරීමේ ද, පූර්ණ බලය සහ අධිකාරය ඒ සංස්ථාවට
25 ඇත්තේ ය.

3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ කවර පරමාර්ථ සංස්ථාවේ
සඳහා ද, ඒ පොදු පරමාර්ථ පහත දැක්වෙන පරිදි විය යුතු යයි පොදු පරමාර්ථ.
මෙයින් ප්‍රකාශ කරනු ලැබේ:—

(අ) ඉස්ලාම් ධර්මය, ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින් ඉගෙන
30 ගැනීමට සහ ඉගැන්වීමට ආධාර කිරීම;

2 ශ්‍රී ලංකා ෆාෆිෆ් ආයතනය (සංස්ථාගත කිරීමේ)

- (ආ) මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපනය, ආර්ථිකය දියුණු කිරීම සඳහා වෙන් වූ අංශයන් නඩත්තු කිරීම;
- (ඇ) ඉස්ලාමය තම ජීවන මාර්ගයක් කරගත් පුද්ගලයින් පෝෂ්‍ය කිරීම සඳහා වෙන් වූ අංශයක් ඇති කිරීම;
- 5 (ඈ) ඉස්ලාමීය "ෂරීආ" නීතිය යටතේ ජීවිතයේ සියලු අංශ පිළිබඳව සමාජයට මගපෙන්වීමට සමත් ඉස්ලාමීය ආලිම්වරු බිහි කිරීම;
- (ඉ) ඉස්ලාමීය සමාජය තුළ සමගිය ඇති කිරීම, පෝෂණය කිරීම සහ එම සමාජයේ ගැටළුවලට නිසි විසඳුම් සෙවීම;
- 10 (ඊ) ඉස්ලාමීය ආර්ථික පිළිවෙතක් බිහිකිරීමට උපකාරී වීම ;
- (උ) ඉස්ලාමීය චිනය හා සංස්කෘතික සාරධර්මයන් ආරක්ෂා කිරීම සහ පවත්වාගෙනයාම සඳහා විධිවිධාන සැලැස්වීම; සහ
- (ඌ) අධ්‍යාපනය හා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා පුස්තකාලයක් පවත්වාගෙන යෑම.
- 15
4. (1) පදනමේ කටයුතු මේ පනතේ අනිකුත් විධිවිධාන සහ සංස්ථාවේ තත්කාලයේ පවත්නා රීතිවලට ද යටත්ව සහ එම රීතිවලට අනුකූලව තෝරා පත්කර ගනු ලබන සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම.
- 20 කළමනාකරණය කරනු ලැබිය යුතු ය.
- (2) සංස්ථාවේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය මේ පනත ක්‍රියාත්මක වන දිනට පෙරාතුව ම වූ දිනයේ දී පදනමේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වය දැරුවා වූ පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතු ය.
- (3) සභාපතිවරයා හැර අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු මිය යෑම හෝ ඉල්ලා අස්වීම නිසා කලින් ධුරය අත්හළහොත් මිස, අවුරුදු හතරක කාලයක් සඳහා ධුරය දැරිය යුතු ය. මිය යෑම හෝ ඉල්ලා අස්වීම නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ පුරප්පාඩුවක් ඇතිවන
- 25

අවස්ථාවක දී, එම පුරප්පාඩුව පිරවීම සඳහා නව සාමාජිකයකු පත්කළයුතු අතර, එම නව සාමාජිකයා අවුරුදු හතරක් දැරිය යුතු ය.

5. බැංකු ගිණුම් විවෘත කිරීමේ, පවත්වාගෙන යාමේ හා වැසීමේ සංස්ථාවේ සාමාන්‍ය බලතල.
- 5 ද, ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේ ද, ප්‍රදානයන් හා පරිත්‍යාග භාර ගැනීමේ සහ එකතු කිරීමේ ද, සංස්ථාවේ මුදල් ආයෝජනය කිරීමේ ද, සංස්ථාවේ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන් සහ සේවකයන් සේවයට බඳවා ගැනීමේ, සේවයේ නියුක්ත කිරීමේ, සේවයෙන් පහ කිරීමේ
- 10 ද, බලය ඇතුළුව, සංස්ථාවේ සියලුම පරමාර්ථ හෝ එහි යම් පරමාර්ථයක් ප්‍රවර්ධනය කිරීම හෝ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය හෝ යෝග්‍ය සියලු ක්‍රියා, කරුණු හෝ දේවල් ඉටු කිරීමේ සහ ක්‍රියාවේ යෙදවීමේ බලය මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව සංස්ථාවට ඇත්තේ ය.

- 15 6. (1) සංස්ථාව විසින් කලින් කල යම් මහා සභා රැස්වීමක දී පදනමේ රීති. ඊට පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකකට නොඅඩු බහුතර ඡන්දයෙන්, පහත දැක්වෙන සියලු කාරණා හෝ ඉන් කිසිවක් සඳහා මේ පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට අනුකූල නොවන රීති සෑදීම නීත්‍යානුකූල
- 20 වන්නේ ය:—

- (අ) සාමාජිකයන් වර්ග කිරීම, සාමාජිකයන් විසින් ගෙවිය යුතු සාමාජික ගාස්තු, ඔවුන් ඇතුළත් කර ගැනීම, අස් කිරීම, නෙරපීම හෝ ඉල්ලා අස්වීම;
- 25 (ආ) සංස්ථාවේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම් කැඳවීම හා පැවැත්වීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්යය පටිපාටිය, එකී රැස්වීම්වල ගණපූරණය ද, ඔවුන්ගේ බලතල කාර්යයන් ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම;
- (ඇ) සංස්ථාවේ විවිධ නිලධාරීන්, අනුයෝජිතයන් සහ සේවකයන් පත් කිරීම, ඔවුන්ගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය;
- 30 (ඈ) සංස්ථාවේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම්; සහ

4 ශ්‍රී ලංකා ෆාබ්‍රික් ආයතනය (සංස්ථාගත කිරීමේ)

(ඉ) සංස්ථාවේ දේපල පරිපාලනය කිරීම සහ කළමනාකරණය කිරීම;

5 (2) සංස්ථාව විසින් සාදනු ලැබූ යම් කිසි රිතියක් (1) වන උපවගන්තිය යටතේ රිතියක් සාදනු ලැබූ ආකාරයෙන්ම සහ එවැනිම රැස්වීමක දී සංශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ ඒවාට යමක් එකතු කිරීම හෝ ඒවා පරිවර්තනය කිරීම කරනු ලැබිය හැක්කේ ය.

(3) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ රීතිවලට යටත් විය යුතු ය.

10 7. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භවන දිනයට සංස්ථාව විසින් පෙරාතුව ම වූ දිනයේ දී පැවති පදනමේ සියලු ණය සහ බැරකම් ගෙවිය යුතු මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාව විසින් ගෙවිය යුතු සහ සංස්ථාවට අය විය යුතු අතර, එදිනට පදනමට අයවිය යුතු සියලු ණය සහ ගෙවිය යුතු ණය. සම්මාදම් මුදල් හෝ දායක මුදල් මේ පනතේ කාර්යය සඳහා සංස්ථාවට ගෙවනු ලැබිය යුතු ය.

15 8. (1) සංස්ථාවේ එහිම අරමුදලක් තිබිය යුතු අතර, සංස්ථාව සඳහා සහ වෙනුවෙන් මෙතෙක් භාර ගන්නා ලද හෝ මින්මතු සංස්ථාවේ අරමුදල. භාරගනු ලබන ත්‍යාග, රික්තවරණ පැවරීම්, පරිත්‍යාග, සම්මාදම් මුදල්, දායක මුදල්, ගාස්තු හෝ ප්‍රදාන පදනම විසින් තීරණය කරනු ලබන පරිදි බැංකුවක හෝ බැංකු වැඩි ගණනක සංස්ථාවේ බැරට 20 තැන්පත් කරනු ලැබිය යුතු ය.

(2) මේ පනත යටතේ සංස්ථාවේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී සහ ඉටුකිරීමේ දී හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී සංස්ථාව විසින් දරනු ලබන වියදම් පියවීමට අවශ්‍ය සියලුම මුදල්, සංස්ථාවේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය.

25 9. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක්, බද්දට ගැනීමක්, තැගි ලැබීමක්, කිසියම් ගිවිසුමක් මත අන්තිම කැමති පත්‍රයකින් දේපල බැහැර සංස්ථාව විසින් වංචල හෝ නිශ්චල දේපල වංචල හෝ නිශ්චල දේපලක් අත්කර ගැනීමට සහ දැරීමට නීතියෙහි දැරිය හැකි බව. ලා සංස්ථාවට බලය හා හැකියාව ඇති අතර, එම දේපල සංස්ථාවේ 30 තත් කාලයේ බලපවත්නා රීතිවලට යටත්ව එකී දේපල විකිණීමේ,

උකස් කිරීමේ, බදු දීමේ, හුවමාරු කිරීමේ හෝ අනාභිකාරයකින් බැහැර කිරීමේ පූර්ණ බලය සංස්ථාවට ඇත්තේ ය.

10. සංස්ථාවේ කිසිම සාමාජිකයකු සංස්ථාවේ ණය සහ සාමාජිකයන්ගේ බැරකම් ගෙවා සමථයට පත් කිරීමේ කාර්යය සඳහා හෝ වෙනත් වගකීම සීමා 5 යම් කාර්යයක් සඳහා හෝ ඔහුගෙන් සංස්ථාවට අයවිය යුතු සාමාජික මුදල් ප්‍රමාණය ඉක්මවන යම් දායක මුදලක් ගෙවීමට යටත් නොවන්නේ ය.

11. පදනම විසුරුවා හැරීමේ දී එහි සියලු ණය හා බැරකම් පදනම පියවීමෙන් පසුව කවර හෝ දේපලක් ඉතිරි වුවහොත්, ඒ දේපල විසුරුවා හැරීමේ දී 10 සංස්ථාවේ සාමාජිකයන් අතර බෙදනු නොලැබිය යුතු අතර, ඒවා ඉතිරි වන සංස්ථාවේ පරමාර්ථවලට සමාන පරමාර්ථ ඇති සහ ස්වකීය රීති දේපල. අනුව, යම් ආදායමක් හෝ දේපලක් ස්වකීය සාමාජිකයන් අතර බෙදීම තහනම් කර ඇත්තා වූ ද, වෙනත් යම් ආයතනයකට හෝ ආයතනවලට ඒ දේපල දීම හෝ පැවරීම කරනු ලැබිය යුතු ය. 15 සංස්ථාව විසුරුවා හරිනු ලබන අවස්ථාවේ දී හෝ ඊට පෙරාතුවම, සංස්ථාවේ සාමාජිකයන් විසින් එම ආයතනය හෝ ආයතන තීරණය කරනු ලැබිය යුතු ය.

12. (1) සංස්ථාවට ලැබුණු සහ සංස්ථාව විසින් වැය කරන ලද ගිණුම් හා සංස්ථාවේ සියලු මුදල් පිළිබඳව නිසි අයුරින් ගිණුම් තැබීමට විගණනය 20 සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කටයුතු සැලැස්විය යුතු ය.

(2) සංස්ථාවේ මුදල් වර්ෂය ලින් වර්ෂය විය යුතු ය.

(3) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද විගණකවරයකු හෝ විගණකවරයන් විසින් සෑම වර්ෂයකදීම යටත් පිරිසෙයින් එක් වරක් ගිණුම් පරීක්ෂාකොට විගණනය කළ යුතු ය.

25 13. සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් සාමාජිකයකු ඉදිරිපිට දී මිස සංස්ථාවේ මුද්‍රාව කිසිදු සාධන පත්‍රයකට සංස්ථාවේ මුද්‍රාව. නොතැබිය යුතු ය. තමන් පැමිණ සිටි බවට සලකුණක් වශයෙන්

6 ශ්‍රී ලංකා ෆානික් ආයතනය (සංස්ථාගත කිරීමේ)

ඔවුන් විසින් එකී සාධන පත්‍රයේ නම ලියා අත්සන් කළ යුතු අතර,
ඒ අත්සන් කිරීම සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකු විසින්
අත්සන් කිරීමට පරිබාහිරව විය යුතු ය.

14. ශ්‍රී ලංකා ජනරජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ ජනරජයේ සහ
5 සංස්ථාවක හෝ වෙනත් යම් තැනැත්තකුගේ අයිතිවාසිකම්වලට අනායත්ගේ
මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය අයිතිවාසිකම්
යුතු ය. ආරක්ෂා කිරීම.

15. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක්
අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය ඇති වූ විට
10 බලපැවැත්විය යුතු ය. සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 875 කි.
(විදේශීය) රු. 1,160 කි. අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05, රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි
දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකි ය.